



නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය
நீதியானதும் சுதந்திரமானதுமான தேர்தலுக்கான மக்கள் இயக்கம்
Campaign for Free & Fair Elections

CaFFE 100 / 19A Welikadawatta Road Rajagiriya t: +94 11 4341524 f: +94 11 2866224

ස්වාධීන මැතිවරණ, පොලිස්, රාජ්‍ය සේවා කොමිෂන් නැතිව
මැතිවරණයක් අවශ්‍ය කාටද?

මහා මැතිවරණයට පෙර මැතිවරණ, පොලිස් කොමිෂන් පිහිටුවන්න.

ස්වාධීන මැතිවරණ, පොලිස් හා රාජ්‍ය සේවා කොමිෂන් සභා පිහිටුවීමෙන් තොරව මහා මැතිවරණයක් පැවැත්වීම තවත් අන්ත දූෂිත, ප්‍රචණ්ඩ මැතිවරණයක් දෝතින් වැළඳ ගැනීමක් වනු ඇතැයි කැරේ සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය තුළින් ස්ථාපනය කිරීමට යෝජිත මැතිවරණ, පොලිස් හා රාජ්‍ය සේවා කොමිෂන් සභා නොමැතිව මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ දූෂණ සඳහා කප් ගැසූ කණ්ඩායම් කිහිපයක්ම මේ වන විට උත්සහ දරමින් සිටී. සාමාජිකයින් පත් කිරීම වලක්වා ගැනීම තුළින් ව්‍යවස්ථා සභාව ස්ථාපනය කිරීම වලක්වා ගැනීමට උත්සහ කිරීම එහි එක් පියවරකි. ආණ්ඩුව නොව විපක්ෂයේ 19 බෙංකොළොත් කිරීමේ කණ්ඩායම එයට මේ වන විට උර දී සිටී. දෙවන පියවර වන්නේ ස්වාධීන කොමිෂන් සභා -- විශේෂයෙන්ම ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව සහ පොලිස් කොමිසම පිහිටුවීමට පෙර මහා මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමය. ඒ තුළින් අද පාර්ලිමේන්තුවේ සිටින හා අලුතෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වීමට උත්සහ දරන පිරිසක් තමන්ට වාසිදායක තමන්ට හිතමතේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට, අල්ලස් ලබා දෙන්නට, පෝස්ටර්, කටවුට්, බැනර් ගසන්නට හැකි වාතාවරණයක් තුළ ජයග්‍රහණය කිරීමට උත්සහ දරයි. අති විශාල ධනයක් සහිත පිරිසකට මැතිවරණයේ දී වාසි ලබා ගත හැක්කේ තම ක්‍රියාවන්ට බලපෑම් කළ හැකි කොමිෂන් සභා නොමැති පරිසරයක් තුළවීම එයට හේතුවයි.

පසුගිය පළාත් සභා සහ ජනාධිපතිවරණයේ දී අත් දුටු තත්වය නම්, බලයේ සිටින කණ්ඩායම් වෙත තොග පිටින් අල්ලස් දෙන්නට, මැතිවරණ නීති උල්ලංඝනය කරන්නට අවස්ථාව ලැබුනේ ඔවුන් පාලනය කිරීමට සවිමත් යාන්ත්‍රණයක් නොතිබූ බැවිනි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ස්වාධීන මැතිවරණ, රාජ්‍ය සේවා, පොලිස් කොමිෂන් සභා පිහිටුවන්නට අවශ්‍ය ප්‍රතිපාදන සකසන්නේ ඒ අනුවය. නමුත් මෙම කොමිෂන් සභා පිහිටුවීමට පෙර මහා මැතිවරණයක් පැවැත්වීම බල ලෝභී දේශපාලන පක්ෂ සහ පුද්ගලයින්ගේ උත්සාහයයි.

ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමෙන් තොරව මැතිවරණ පැවැත්වීමට අවශ්‍යව ඇත්තේ මැතිවරණ දූෂණ, ප්‍රචණ්ඩක්‍රියා සිදු කරමින් හෝ තම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන පිරිසට පමණි. එපමණක් ද නොව පසුගිය ජනාධිපතිවරණයේ දී සිදු වූ අයුරින්ම පක්ෂ කාර්යාල කඩා බිඳ දමා, පිට්ටනි නොදී, විදුලිය කපා දමා, වෙදිකා ගිණි තබා, මිනිසුන්ට පහරදී, වෙඩි

තබා ඝාතනය කරමින් මැතිවරණය පැවැත්වීමට බලයේ සිටින කණ්ඩායමට එමගින් අවස්ථාව සැලසේ.

පසුගිය මැතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ සහ ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ නියෝග අනුව පොලීසිය කටයුතු කළ ආකාරය අමතක නොකළ යුතුය. වත්මන් මහජන සාමය පිළිබඳ අමාත්‍යවරයාට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය විංචාස භංග යෝජනාවක් ගෙන ආවේ ඔහු බලය අයුතු ලෙස භාවිත කරන බව පවසමිනි. අමාත්‍යවරයා තමන්ට හිතු මතේ පොලිස් නිලධාරීන් මාරු කරන බවටත් උසස්වීම් ලබාදෙන බවටත් වත්මන් විපක්ෂය චෝදනා කළේය. තනි පුද්ගලයෙකු යටතේ පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වීමේ දී මෙවැනි චෝදනා එල්ලවීම ද, සැබෑ ලෙසම එවැනි බලපෑම් සිදුකිරීමට ඇති අවකාශය විශාල බව ද අප අමතක නොකළ යුතුය.

තනි පුද්ගල බලයක් යටතේ නීතිය ක්‍රියාත්මකවීම දුෂණයට හේතු විය හැකි බව ඉතාමත් පැහැදිලිය. මූල්‍ය අපරාධ කොට්ඨාශයට එරෙහිව දිවි හිමියෙන් සටන් වදින විපක්ෂයේ කණ්ඩායම ‘ස්වාධීන පොලිස් කොමිෂමක්’ ස්ථාපනය කිරීම වැලැක්වීමට චක්‍රව කටයුතු කරමින් සිටින්නේ මුදල් බලයෙන් තම මැතිවරණ ව්‍යාපාරය ජය ගැනීමට ඇති හැකියාව නිසා නොවන්නේද?

එසේ නිබිය දී, ආණ්ඩුවේ පමණක් නොව විපක්ෂයේ පිරිසක් ද ස්වාධීන මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම පිහිටුවීමට පෙර මහා මැතිවරණයකට යාමට බල කරමින් සිටීම පුද්ගලයට කරුණකි. මහා පරිමාණයෙන් මුදල් හා සම්පත් වියදම් කරමින් තම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට දරණ උත්සාහයෙන් අහෝසි වී යන්නේ මේ රටේ ජනතාව මැතිවරණ දුෂණ හා අක්‍රමිකතා වලක්වා ගැනීමට ස්වාධීන කොමිෂන් සභා කෙරෙහි තැබූ විශ්වාසය යි.

මහා මැතිවරණයක් පැවැත්වීමට පෙර ව්‍යවස්ථා සභාව ස්ථාපනය කොට හැකි එක්මනින් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවීමටත් රාජ්‍ය සේවා හා පොලිස් කොමිෂන් සභාවන්ට සාමාජිකයින් පත් කිරීමත් ජනතා අපේක්ෂාව වූ බව කැලේ සංවිධානයේ විශ්වාසය යි. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවකින් තොරව මැතිවරණයකට යාමට අවශ්‍යතාව ඇත්තේ එයින් දේශපාලන වාසි ලබන පිරිසකට මිස මේ රටේ ජනතාවට නම් නොවේ.

මාධ්‍ය ඒකකය/කැලේ සංවිධානය